

කාබනික සහභාගීත්ව සහතිකකරණ (PGS) නිෂ්පාදකගේ පොරොන්දුව - බෝග වගාව



කාබනික සහභාගීත්ව සහතිකකරණ ඉමවේදය
பங்கேற்புபாளர் உத்தரவாத முறைமை

මාගේ පසේ, මාගේ පවුලේ, මාගේ ප්‍රජාවගේ සහ පරිසරයේ සෞඛ්‍යය වැඩිදියුණු කරනු පිණිස මම කාබනික සම්මතයන්ට අනුව වගා කරන බවට පොරොන්දු වෙමි.

1. මම ගොවිපලෙහි ජෛව විවිධත්වය නඩත්තු කර වැඩිදියුණු කරමි.
2. මම වනාන්තර එළි කිරීම සහ මූලික පරිසර පද්ධති විනාශය නොකරමි.
3. මම පාංශු බාදනයෙන් සහ පස තදවීමෙන් වැළකීමට ගොවිපලෙහි යෝග්‍ය ක්‍රියාමාර්ග ගනිමි.
4. මම ගොවිපලෙහි පාංශු පරිසර පද්ධති ආරක්ෂා කිරීම සහ වැඩිදියුණු කිරීම කරමි.
5. මම බෝග අවශේෂ හෝ ගස්කොළන් පුළුස්සා බිම් සැකසීම නොකරමි.
6. මම ගොවිපලෙහි ජල සංරක්ෂණය සහ ජලයේ තත්වය නඩත්තු කරමි.
7. මම විවෘත පරාගනය වූ සහ ඕනෑම විටක දේශීය තත්වයන්ට අනුගත වීමට හැකියාව ඇති බීජ පමණක් භාවිතා කරමි.
8. මම ජාන වෙනස්කළ ජීවීන් (GMOs) භාවිතා නොකරමි.
9. මම ජීවවිද්‍යාත්මක, භෞතික හා සංස්කෘතික උපක්‍රම මගින් පලිබෝධ, වල්පැල සහ රෝග පාලනය කරමි. දේශීය ශාබ්, සත්ව නිෂ්පාදන සහ ක්ෂුද්‍රජීවීන්ගෙන් නිපදවූ යෙදවුම් පමණක් යොදමි.
10. මම කාබනික ප්‍රදේශයට යූරියා ඇතුළු කෘත්‍රීම පොහොර යෙදීම නොකරමි.
11. මම නාගරික අපද්‍රව්‍ය භාවිතා කර සාදන ලද කොම්පොස්ට් යෙදීම නොකරමි.
12. ඌණතාවයන් සඳහා ස්වභාවික මූලාශ්‍රයන්ගෙන් සහ ස්වභාවික ආකාරයෙන් ලබාගත් බණිජ පොහොර පමණක් මම භාවිතා කරමි.
13. මම කාබනික සහ සාම්ප්‍රදායික ගොවිපල කොටස භෞතික, මූල්‍යමය සහ මෙහෙයුම් වශයෙන් වෙන් කරමි.
14. මම කාබනික සහ සාම්ප්‍රදායික ගොවිපල කොටස අතර අවමයෙන් මීටරයක ආරක්ෂක කළාපයක් සහ වගාවේ උසට වඩා උස් වූ බාධකයක් නඩත්තු කරමි.
15. මම කාබනික නිෂ්පාදන පරිහරණය කරන ප්‍රදේශයෙන් වෙන් කර තහනම් ද්‍රව්‍ය ගබඩා කරමි.
16. මම කාබනික සහ සාම්ප්‍රදායික ප්‍රදේශය සඳහා වෙනස් ඉසින යන්ත්‍ර භාවිතා කරමි.
17. මම සාම්ප්‍රදායික ගොවි බිමෙහි භාවිතා කරන සියළුම මෙවලම් සහ වාහන කාබනික ගොවිපලෙහි භාවිතයට පෙර මුළුමනින්ම පිරිසිදු කරමි.

18. මම සියළුම කාබනික නිෂ්පාදන පැහැදිලිව හඳුනාගෙන, ඒවා සාම්ප්‍රදායික නිෂ්පාදන සමග සම්බන්ධ වීමෙන් වළකින ආකාරයට ගබඩාකර, ප්‍රවාහනය කරමි.

අධිකෂණ කණ්ඩායමක් විසින් මාගේ ගොවිපල විසින්තයන් කරන බව මා අවබෝධ කරගෙන ඇත. මාගේ වාර්තා ඉදිරිපත් කිරීමට සහ සත්‍ය සහ නිවැරදි තොරතුරු සැපයීමට මා පොරොන්දු වෙමි.

මා විසින් මෙම පොරොන්දුව කඩ කළහොත්, තවදුරටත් සහභාගීත්ව සහතිකකරණ ක්‍රමවේදය යටතේ කාබනික නිෂ්පාදන වශයෙන් මාගේ නිෂ්පාදන අලෙවි කිරීමට මට හැකියාවක් නොලැබෙන බව මා අවබෝධ කර ගතිමි.

ගොවි මහතාගේ අත්සන:

දිනය:

1. නිෂ්පාදක විස්තරය	
1.1 සම්පූර්ණ නම:	
1.2 ලිපිනය:	
1.3 ප්‍රාදේශීය ලේකම් කාර්යාලය:	1.4 දිස්ත්‍රික්කය:
1.5 දුරකථන අංකය:	

2. නිෂ්පාදන කණ්ඩායම් විස්තරය	
2.1: එකක් තෝරන්න	
<input type="checkbox"/> මම තනි පුද්ගල නිෂ්පාදකයෙක් වන අතර මා කිසිදු කණ්ඩායමට අයත් නොවෙමි. <input type="checkbox"/> මම නිෂ්පාදක කණ්ඩායමක සාමාජිකයෙකි මාගේ කණ්ඩායමේ අන් සාමාජිකයන් කාබනික වගා ප්‍රමිතීන්ට අනුව වගා කරන බව සහතික කළ හැක. (අවබෝධයක් ඇත 2.2 සහ 2.3)	
2.2 නිෂ්පාදන කණ්ඩායමේ නම:	
2.3 නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයින් ගණන:	

3. ඉඩම පිලිබඳ විස්තරය	
3.1 සම්පූර්ණ ඉඩමේ අක්කර ගණන:	
3.2 කාබනික වගාව සඳහා යොදාගෙන ඇති ඉඩම් ප්‍රමාණය :	
3.3 අවසාන වශයෙන් කෘතීම පොහොර ඉඩමට යෙදූ වසර:	
3.4 වගාව පිලිබඳ විස්තර: <ul style="list-style-type: none"> <input type="checkbox"/> සහල් <input type="checkbox"/> ධාන්‍යය හා අනෙකුත් රනිල බෝග <input type="checkbox"/> සෘතු බෝග <input type="checkbox"/> හරිතාගාර බෝග <input type="checkbox"/> පැලෑටි <input type="checkbox"/> බිම්මල් <input type="checkbox"/> බහුවාර්ෂික බෝග (සියල්ල පහතින් සඳහන් කරන්න) 	

